

බේරුවල ප්‍රාදේශීය සභාව - 2020

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

බේරුවල ප්‍රාදේශීය සභාවේ 2020 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ජර්නලය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට බේරුවල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2017 හි 03 වන පරිච්ඡේදයෙහි මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඉදිරිපත් කලයුතු ක්‍රමවේදයට අනුකූලව සමාලෝචිත වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කර නොතිබුණි.</p>	<p>2021 වර්ෂයේදී නිවැරදිව සටහන් කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නටත් කළයුතුය. බව</p>	<p>මුදල් ප්‍රවාහයට බලපෑමක් සිදුවන ගණුදෙනු පමණක් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නටත් කළයුතුය.</p>
<p>(ආ) පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2017 හි ඡේද අංක 3.7 ප්‍රකාරව අස්තිත්වයක් පිළියෙල කල අයවැය ලේඛනවල අයවැයගත තොරතුරු එම කාලපරිච්ඡේදය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කලයුතු අතර එම ප්‍රමිතියේ 3.9 ඡේදය ප්‍රකාරව අයවැයගත හා සත්‍ය වටිනාකම් සංසන්දනය කල හැකි පරිදි වෙන් වෙන්ව ඉදිරිපත් කර එම වටිනාකම් අතර යම් ප්‍රමාණාත්මක වෙනස්වීම් ඇත්නම් ඒවාට හේතුද හෙළිදරව් කල යුතුය. එහෙත් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන තුළ අයවැයගත හා සත්‍ය වටිනාකම් සංසන්ධනාත්මක ලෙස ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>2021 වර්ෂයේදී නිවැරදිව සටහන් කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව</p>	<p>රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කල යුතුය.</p>
<p>(ඇ) පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2017 හි ඡේද අංක 5.14 ප්‍රකාරව අස්තිත්වයක් විසින් තොග සම්බන්ධයෙන් භාවිතා කල ක්‍රමය ඇතුළුව තොග අගය කිරීම සඳහා අනුගමනය කල ගිණුම්කරණ ප්‍රතිපත්ති හෙළිදරව් කල යුතු වුවද, සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන තුළ එසේ හෙළිදරව් කිරීමක් කර නොතිබුණි.</p>	<p>නව ගිණුම් ක්‍රමය අනුව පුස්තකාල පොත් වටිනාකම තොග ලෙස ගිණුම්ගත කලයුතු බවට උපදෙස් ලබා දී ඇති බව</p>	<p>රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කල යුතුය.</p>
<p>(ඈ) පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2017 හි ඡේද අංක 6.1 ප්‍රකාරව දේපළ ,පිරියත හා උපකරණ යනු නිෂ්පාදනය හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම , වෙනත් අයවලුන්ට කුලියට දීම සඳහා හෝ පරිපාලනමය කටයුතු සඳහා භාවිතා කිරීමට තබාගෙන ඇති සහ එක් වාර්තාකරණ කාලපරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරන ස්පෘශ්‍ය වත්කම් වේ. ඒ අනුව පුස්තකාල පොත් ඉහත නිර්ණායක සම්පූර්ණ කරන බැවින් දේපළ ,පිරියත හා උපකරණ යටතේ හඳුනාගත යුතු වුවද සමාලෝචිත වර්ෂයේදී රු.4,924,431 ක් වූ පුස්තකාල පොත් වටිනාකම තොග ලෙස ගිණුම්ගත කර තිබුණි.</p>	<p>නව ගිණුම් ක්‍රමය අනුව පුස්තකාල පොත් වටිනාකම තොග ලෙස ගිණුම්ගත කලයුතු බවට උපදෙස් ලබා දී ඇති බව</p>	<p>රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කල යුතුය.</p>

(ඉ) පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ 2021 වර්ෂයේ දේපළ රාජ්‍ය අංශ ගිණුම්කරණ ගිණුම්කරණ ප්‍රමිත 2017 හි ඡේද අංක 6.20 ප්‍රකාරව ,පිරියත හා උපකරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු සෑම පන්තියකම දේපළ ,පිරියත හා උපකරණ සඳහා පිළිබඳ මැනීම් කටයුතු කළ යුතුය. දළ ධාරණ වටිනාකම් නිර්ණය කිරීමට භාවිතා කළ කිරීමට උපදෙස් ලබා දී මැනීමේ පදනම් හෙළිදරව් කළයුතු වුවද සමාලෝචිත ඇති බව වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ දේපළ ,පිරියත හා උපකරණ සම්බන්ධයෙන් එවැනි හෙළිදරව් කිරීමක් කර නොතිබුණි.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අතිරික්තයේ හෝ උනන්දුවයේ හඳුනා නොගත් ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකම රු.60,008,095 ක් වුවත් වත්කම් හා වගකීම් ප්‍රකාශය තුළ එය රු.119,967,749 ක් ලෙස දැක්වීම හේතුවෙන් 2020 දෙසැම්බර් 31 දිනට ස්කන්ධය රු.59,959,654 ක් වැඩියෙන් දක්වා තිබුණි.	ශේෂ පිරික්සුමෙන් වත්කම් හා වගකීම් ප්‍රකාශයට ගැලපුම් කිරීමේදී කර්මාන්ත ණයහිමියන් අත්හැරීම් නිසා මෙම වරද සිදු වී ඇත. ඉදිරියේදී එවැනි අතපසුවීම් අවම කිරීමට කටයුතු කරන බව	නිවැරදිව ගිණුම්ගත කළයුතුය.
(ආ) කර්මාන්ත ණයහිමි රු.59,959,654 ක් වූ ශේෂය මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබීම හේතුවෙන් 2020 දෙසැම්බර් 31 දිනට ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	අතපසු වීමක් සිදු වී ඇති බැවින් ඉදිරියේදී එසේ නොවීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව	
(ඇ) සමුච්චිත අරමුදල සඳහා ගලපන ලද පෙර වර්ෂ වැරදි නිවැරදි කිරීමේ ශුද්ධ වටිනාකම රු.4,914,565 ක් වර්ෂය සඳහා වූ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය තුළ දක්වා නොතිබීම හේතුවෙන් 2020 දෙසැම්බර් 31 දිනට සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය ඉහත වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	අතපසු වීමක් සිදු වී ඇති බැවින් ඉදිරියේදී එසේ නොවීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව	නිවැරදිව ගිණුම්ගත කළයුතුය.
(ඈ) 2020 වර්ෂය තුළ වත්කම් තක්සේරුවේදී ඉඩම් වටිනාකමෙහි සිදු වූ රු.44,301,500 ක වැඩිවීම ප්‍රත්‍යාගණන අතිරික්තයක් ලෙස හඳුනාගෙන ප්‍රත්‍යාගණන සංචිත ගිණුමකට බැර කළයුතු වුවද, එසේ සිදු නොකර වර්ෂයේ ස්ථාවර වත්කම් මිලදී ගැනීමක් ලෙස ප්‍රාග්ධනික කර අතිරික්තයේ හෝ උනන්දුවයේ හඳුනාගත් ප්‍රාග්ධන වියදම් ප්‍රදාන ලෙස දක්වා තිබුණි.	ඉදිරියේදී ප්‍රත්‍යාගණන සංචිත ගිණුමක් ආරම්භ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව	ප්‍රත්‍යාගණනය නිවැරදිව ගැලපුම් කළයුතුය.
(ඉ) 2007 වර්ෂයේදී මිලදීගෙන තිබුණු අඟුල් 02ක් හා බෝට්ටු යන්ත්‍රයක පිරිවැය හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	2021 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව	සියළුම ස්ථාවර වත්කම් ගිණුම් ගත කළයුතුය.

- (ඊ) 2017 වර්ෂයේ පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.107,000 ක් වූ ජල ටැංකි 10 ක් බඳුන් හා උපකරණ යටතේ දැක්විය යුතු වුවද, එය සවි කිරීම යටතේ දක්වා තිබුණි. 2021 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව වත්කම් නිවැරදි ලෙස වර්ගීකරණය කර දැක්විය යුතුය.

- (උ) 2020 වර්ෂය තුළ ගොඩනැගිලි තක්සේරු කර තිබුණද, සභාව සතු සියළු ගොඩනැගිලිවල 2019 වර්ෂයේදී පැවති පිරිවැය අගයන්ම 2020 දෙසැම්බර් 31 දිනට නව තක්සේරු වටිනාකම් ලෙස දක්වා තිබුණි. ඒ අනුව ගොඩනැගිලි සඳහා විධිමත් තක්සේරුවක් සිදු කර නව තක්සේරු වටිනාකම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි. 2021 වර්ෂයේ අවසන් ගිණුමේදී විධිමත් තක්සේරුවක් කර නව කර ගිණුම් ගත කළයුතුය. තක්සේරු වටිනාකම් නිවැරදිව සොයාගෙන ගිණුම්ගත කරන බව

- (ඌ) සමාලෝචිත වර්ෂය තුළදී ස්කන්ධය වෙනස්වීම සඳහා බලපාන ලද ප්‍රාග්ධන සංචිත ගිණුම්වල සිදු වූ විචලනයන් ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය තුළ ඉදිරිපත් කර නොතිබුණි. ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය 2021 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.44,086,074 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.71,961,970 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභවණය, පහසුව හා සුභසාධනය යනාදිය සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) උපාංග 10 කින් සමන්විත මෘදුකාංග පද්ධතියක් ප්‍රාදේශීය සභාව තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් පුද්ගලික සමාගමකට 2018 වර්ෂය තුළ රු.4,645,000 ක් ගෙවීමේදී බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ 2011 ඔක්තෝබර් 18 දිනැති ජාතික හා පුහුණු වකුලේඛ 01/2011 ප්‍රකාරව කාර්යාල කටයුතු පරිගණකගත කිරීමේදී බස්නාහිර පළාත් තොරතුරු හා සම්පත් අධිකාරියෙන් විමසා ස්ථාපිත කර ගැනීමට</p>	<p>ඉදිරියේදී සිදු කරනු ලබන කටයුතු සඳහා පිරිවැය ඇස්තමේන්තු සකස් කර ඊට අදාළ පියවර ගන්නා බව</p>	<p>වකුලේඛ විධිවිධාන යටතේ කටයුතු කළ යුතුය.</p>

කටයුතු කිරීමක් හෝ වෙනත් පෞද්ගලික ආයතන මගින් ඉටුකර ගන්නේ නම් ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තු සකස් කොට තාක්ෂණික ඇඟවීම් කමිටුවට හෝ ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කර අනුමත කර ගතයුතු වුවත් එසේ කර නොතිබුණි.

- | | | |
|--|---|---|
| <p>(ආ) මිල ගණන් කැඳවීමේදී සාර්ථකව පළාත් පාලන ආයතන 12 කට වැඩි ප්‍රමාණයක් මෙම පද්ධතිය ක්‍රියාත්මක කර ඇති සැපයුම්කරුවන්ට පමණක් මිල ගණන් ඉදිරිපත් කිරීමට සීමාකර තිබීම නිසා සුදුසුකම්ලත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ප්‍රසම්පාදනයට සහභාගිවීමේ සාධාරණ අවස්ථා අහිමි කර තිබුණි.</p> | <p>ජාතික මට්ටමින් ප්‍රසිද්ධියක් ලබාදීම මගින් මිලදී ගැනීමට කටයුතු කරන බව</p> | <p>පිරිවැය ඇස්තමේන්තු සකස් කර අවශ්‍ය අනුමැතීන් ලබාගත යුතුය.</p> |
| <p>(ඇ) ටෙන්ඩර් කොන්දේසි අංක 03 හා 10 ප්‍රකාරව පළාත් පාලන ආයතන 12 කට වැඩි ප්‍රමාණයක් මෙම පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වන බවට වාර්තාවක් ඉදිරිපත් කලයුතු වුවත් ඉදිරිපත් කල වාර්තාවලට අනුව එම පළාත් පාලන ආයතනවල මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වන බවට සඳහන් වී නොතිබුණි.</p> | <p>මෙම පද්ධතිය මගින් ගාස්තු අය කිරීම සාර්ථකව සිදු වන අතර ඉතිරි කොටස්ද ඉදිරියේදී නිම කිරීමට නියමිත බව</p> | <p>සුදුසුකම්ලත් පාර්ශවයන්ට සාධාරණ අවස්ථා ලබාදිය යුතුය.</p> |
| <p>(ඈ) උපාංග 10 කින් සමන්විත මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමට පෙර ගිවිසුම්ගත වූ 2018 මාර්තු 20 දින රු.2,322,500 ක් ද 2018 මාර්තු 21 දින රු.1,161,250 ක්ද 2018 මාර්තු 22 දින රු.1,161,250 ක්ද වශයෙන් රු.4,645,000 ක සම්පූර්ණ මුදලම තාක්ෂණික ඇඟවීම් කමිටුවේ නිර්දේශයකින් බැහැරව ගෙවනු ලැබුණි.</p> | <p>ගිවිසුම්ගත වීමෙන් පසුව මුළු මුදලින් සියයට 50 ක්ද, පරිගණකගත කිරීමෙන් පසු සියයට 25 ක්ද, පුහුණුව ලබාදීමෙන් පසු ඉතිරි සියයට 25 ක මුදලක් ද ගෙවා ඇති බව</p> | <p>ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඉ) උපාංග 10 කින් සමන්විත මෘදුකාංග පද්ධති අතරින් රු.2,550,000 ක් ගෙවීම් කර තිබූ මෘදුකාංග පද්ධති 06 මේ දක්වා ස්ථාපිත කර නොතිබුණි.</p> | <p>මෘදුකාංග පද්ධතියේ උපාංග 10 ක් පරිගණකයට ඇතුළත් කර ඇති බව</p> | <p>විධිමත් පරිදි නියමිත මුදල් ගෙවීම කළ යුතුය.</p> |
| <p>(ඊ) දෙවන පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබූ ටෙන්ඩර් පත්‍රයට අනුව උපාංග 10 කින් සමන්විත මෘදුකාංග පද්ධතියට සම්පූර්ණ මුදල් ගෙවීමෙන් පසුව වෙනත් මෘදුකාංග පද්ධති 07 ක් නොමිලේ ස්ථාපිත කරදෙන බවට එකඟවී තිබූ නමුත් මේ වනවිට සියළු මුදල් ගෙවා අවසන් වුවත්, නොමිලේ ලබා දීමට නියමිත මෘදුකාංග පද්ධති ස්ථාපිත කර නොතිබුණි.</p> | <p>නොමිලේ ලබාදෙන මෘදුකාංග පද්ධති 07 ක්ද පරිගණකයට ස්ථාපිත කර ඇත. පද්ධතිය තුළ උපාංග 17 ක් දැනට ක්‍රියාත්මක නොමැති බැවින් ඉදිරියේදී එය සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව</p> | <p>එම මෘදුකාංග පද්ධති කඩිනමින් ස්ථාපිත කරවා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |